



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි දෙවන වසර පරීක්ෂණය (බාහිර)-2019

2025 - ජූලි

BCOME 2045 - උසස් මූල්‍ය ගිණුම්කරණය

ප්‍රශ්න සංඛ්‍යාව : තුනයි (03)

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

කාලය : පැය 03 යි

ප්‍රශ්න අංක 01

අ). මූල්‍ය ප්‍රකාශනවල අංග මොනවාද?

(ලකුණු 5)

ආ). මූල්‍ය ගිණුම්කරණයේදී සංකල්පීය රාමුවක් අවශ්‍ය වන්නේ ඇයි?

(ලකුණු 8)

ඇ). ගිණුම් තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ පැහැදිලි කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 25යි.)

ප්‍රශ්න අංක 02

2024.04.01 දින මැක්ස්වෙන් ලිමිටඩ් විසින් නෝර්වේව් ලිමිටඩ් හි ශුද්ධ වත්කම්වලින් 60% ක් අත්පත් කර ගන්නා ලදී. අත්පත් කර ගැනීමේ දිනයේදී, පාලනය අහිමි කොටස් හිමියන්ගේ සාධාරණ වටිනාකම රු. 1925,000 කි. 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මැක්ස්වෙන් සහ නෝර්වේව් හි තනි මූල්‍ය ප්‍රකාශන ඔබට පහත පරිදි සපයා ඇත.

2025 මාර්තු 31න් අවසන් වසර සඳහා විස්තීරණ අදායම් ප්‍රකාශය

	මැක්ස්වෙන්	නෝර්වේව්
අදායම	11,872,198	9,118,123
විකුණුම් පිරිවැය	8,943,751	7,097,913
දළ ලාභය	2,928,447	2,020,211
වෙනත් අදායම්	115,500	3,938
පරිපාලන වියදම්	825,330	545,038
බෙදාහැරීමේ වියදම්	899,787	623,700
මෙහෙයුම් ලාභය	1,318,830	855,411
මූල්‍ය වියදම්	283,019	427,833
බදු පෙර ලාභය	1,035,811	427,578
බදු	310,743	128,274
බදු පසු ලාභය	725,068	299,305

2025 මාර්තු 31න් අවසන් වසර සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	මැක්ස්වෙන් (රු)	නෝර්වේව් (රු)
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය	5,250,000	2,625,000
රඳවාගත් ලාභය		
01.04.2024 දිනට ශේෂය	1,323,748	1,306,288
ශුද්ධ ලාභය	725,068	299,305
ගෙවූ ලාභාංශ	136,500	87,500
	1,912,315	1,518,092
31.03.2025 දිනට ශේෂය	7,162,315	4,143,092

31.03.2025 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	මැක්ස්වෙන් (රු)	නෝර්වේව් (රු)
<u>වත්කම්</u>		
<u>ජ.නො. වත්කම්</u>		
දේපල පිරිසත හා උපකරණ	3,784,613	3,787,132
ආයෝජන - නෝර්වේව්	2,143,750	
වෙනත් ආයෝජන	161,875	65,625
	6,090,238	3,852,757
<u>ජංගම වත්කම්</u>		
තොගය	719,775	506,244
වෙළෙඳ ණයගැතියෝ	399,657	300,650
සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ මුදල	18,813	
මුදල් හා මුදල් සමාන දෑ	855,283	577,105
	1,993,527	1,383,999
	8,083,764	5,236,755
<u>ප්‍රාග්ධනය හා වගකීම්</u>		
<u>ප්‍රාග්ධනය</u>		
ප්‍රකාශකළ ප්‍රාග්ධනය	5,250,000	2,625,000
රඳවාගත් ලාභය	1,912,315	1,518,092
	7,162,315	4,143,092
<u>ජ.නො. වගකීම්</u>		
පොලී සහිත ණය ගැනීම්	427,993	693,000
<u>ජංගම වගකීම්</u>		
පොලී සහිත ණය ගැනීම්	83,825	109,375
වෙළෙඳ ණයහිමියෝ	300,563	252,831
සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ මුදල		1,313
බදු	109,069	37,145
	493,457	400,663
	8,083,764	5,236,755

වෙනත් තොරතුරු

1. වසර තුළ මැක්ස්වෙන් සමාගම විසින් නෝර්වේව් සමාගම වෙත රු. 277,500ක භාණ්ඩ, 20%ක දළ ලාභ ආන්තිකයක් සහිතව අලෙවි කරන ලදී. මෙම භාණ්ඩවලින් 40%ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය වන විට නෝර්වේව් සමාගමෙහි අවසන් තොගයේ පැවතුනි.
2. 2024.12.12 වන දින නෝර්වේව් සමාගම , මැක්ස්වෙන් සමාගම වෙත රු. 185,500 ක පිරිවැය වන භාණ්ඩ රු. 127,500 කට විකුණා ඇත. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය වන විට එම භාණ්ඩවලින් 20%ක් නෝර්වේව් සමාගමෙහි අවසන් තොගයේ පැවතුනි.
3. ආයතන දෙක අතර වූ ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස මැක්ස්වෙන් සමාගමේ ණය හිමියන්හි නෝර්වේව් සමාගම වෙත ගෙවිය යුතු මුදලක් ලෙස රු. 15,000 ක් සටහන් කර ඇත. සමාගම ඔවුන්ගේ වෙළඳ ණයගැතියන් යටතේ එම අගයම වාර්තා කර ඇත
4. 2024 මාර්තු 30 වැනි දින මැක්ස්වෙන් සමාගමට ඇති ගෙවීම පියවීම සඳහා නෝර්වේව් සමාගම විසින් කරන ලද රු.17,500 ක මුදල් ගෙවීමක් මැක්ස්වෙන් සමාගමෙහි පොත්වල සටහන් වී නැත.

ඔබ විසින් පහත දෑ පිළියල කල යුතුය.

- අ). 2025.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මැක්ස්වෙන් සමූහයේ ඒකාබද්ධ විස්තීරණ ආදායම් ප්‍රකාශය
- ආ). 2025.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මැක්ස්වෙන් සමූහයේ ඒකාබද්ධ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
- ඇ). 2022.03.31 දිනට මැක්ස්වෙන් සමූහයේ ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

(මුළු ලකුණු 40යි.)

ප්‍රශ්න අංක 03

2025 මාර්තු 31 වන දිනට සෙන්ට්‍රොලින් ලිමිටඩ් හි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය සහ අනෙකුත් අදාළ තොරතුරු පහත දැක්වේ.

සීමාසහිත සෙන්ට්‍රොලින් සමාගම
2025.03.31 දිනට
මූල්‍ය තත්ත්වය ප්‍රකාශය (රු.)

වත්කම්	Rs.	Rs.
ඉඩම්	1,050,000	
ගොඩනැගිලි	947,500	
යන්ත්‍ර	325,000	
තොගය	287,500	

වෙළෙඳ ණය ගැතියෝ	76,000	
කලින් ගෙවූ වියදම්	12,000	
මුදල්	1,250	
		<u>2,699,250</u>
<u>Equity & Liabilities</u>		
10%, වරණය කොටස් ප්‍රාග්ධනය	403,000	
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (රු.10 බැගින් වන කොටස් 67,500)	675,000	
හිඟ හිටි ඇරයුම (රු.3 බැගින් කොටස් 500)	-1,500	
31.03.2025 දිනට හිමිකම	-868,750	
උකස් ණය (ඉඩම මත සුරක්ෂිත කර ඇත)	900,000	
10%, බැංකු ණය (ගොඩනැගිල්ල මත සුරක්ෂිත කර ඇත)	937,500	
10%, රු. 100 පාවෙන අනුපාතයක් මත සුරක්ෂිත ණයකර	75,000	
10%, පාවෙන අනුපාතයක් මත සුරක්ෂිත බැංකු ණය	34,000	
ගෙවිය යුතු ණයකර පොලී	3,750	
සේවක වැටුප් (මාස 10ක)	248,000	
වෙළෙඳ ණය හිමියෝ	177,250	
ගෙවිය යුතු බිල්	5,000	
කළමනාකාර අධ්‍යක්ෂකගේ වැටුප් (මාස 1ක)	100,000	
ගෙවිය යුතු බදු - 23/24	5,000	
24/25	6,000	<u>2,699,250</u>

2025 ජුනි 30 වන දින සමාගම ඇවර කරන ලදී. 2007 අංක 07 දරන සමාගම් පනතේ 283 වගන්තියට අනුව, සමාගම් ලේකම්වරයා පහත සඳහන් තොරතුරු භාවිතා කරමින් සමාගම් කටයුතු පිළිබඳ ප්‍රකාශය සහ අනෙකුත් අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුය:

i). වත්කම් පහත පරිදි උපලබ්ධි කරයි

ඉඩම - රු. 1,650,000

ගොඩනැගිල්ල - රු. 900,000

යන්ත්‍ර උපකරණ - රු. 275,000

තොගය (20% ක් උපලබ්ධි කර ගැනීමට ඇස්තමේන්තු කර ඇත)

ii). වෙළෙඳ ණයගැතියන්ගේ මුදල් ලැබීම් මත පදනම්ව ඔවුන් හොඳ ණය ගැතියන්, සැක සහිත ණය ගැතියන් සහ බෝල් ණය ලෙස විශ්ලේෂණය කර ඇත. එක් එක් ණය ගැති කාණ්ඩයේ ප්‍රමාණය පහත පරිදි වේ.

හොඳ ණය ගැතියන් - රු. 30,000

සැක සහිත ණය ගැතියන් - රු. 15,000 (මෙයින් 60%ක් ලබාගැනීමට ඇස්තමේන්තු කර ඇත.)

ඉතිරි ණය ගැතියන් බෝල් ණය ලෙස සලකනු ලැබේ.

iii). පෙරගෙවුම් වියදම් වලින් පෙන්වන්නේ කාර්යාලයට ගෙවන කුලියයි. කාර්යාල හිමිකරු රු. 6,000 ක් නැවත ලබාදීමට එකඟ විය.

iv). සමාගම හිමි මුදල් කැඳවා ඇති අතර, එයින් රු. 1,200 ක් ලැබේ යැයි අදහස් කෙරේ.

v). සේවකයෙකු සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළේය; වන්දි වශයෙන්, සමාගම එම සේවකයාට රු. 90,000 ක් ගෙවිය යුතුය. මෙම වගකීම තවමත් සමාගමේ පොත්වල සටහන් කර නොමැත.

vi). වගකීම් පහත පරිදි පියවිය යුතුය.

වෙළඳ ණය හිමියන් - රු. 215,000 කි

කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ වැටුප - රු. 80,000 කි

අනෙකුත් වගකීම් සම්පූර්ණයෙන් පියවිය යුතුය.

vii). 2025 මාර්තු 31 වන දිනට රඳවා ගත් ඉපැයීම් ශේෂය පහත දේ වලින් සමන්විත වේ:

- 2020.04.01 දිනට රඳවා ගත් ලාභය: රු. 375,000
- 2020/21 සිට 2024/2025 දක්වා වසරකට රු. 60,000 බැගින් ලාභාංශ ගෙවා ඇත
- 2020/21 දී, සමාගමට රු. 120,000 ක ශුද්ධ ලාභයක් සහ රු. 10,000 ක තොග අලාභයක් සිදුවිය
- 2021/22, 2022/23, 2023/24, 2024/25 දී, සමාගමට පිළිවෙලින් රු. 230,000, රු. 270,000, රු. 250,000 සහ රු. 373,750 ක වෙළඳ පාඩු සිදුවිය.

ඉහත තොරතුරු භාවිතා කිරීමෙන්, ඔබ විසින් පහත දෑ පිළියල කළ යුතුය.

අ). සමාගම් කටයුතු පිළිබඳ ප්‍රකාශය

ආ) ඌනතා හෝ අතිරික්ත ගිණුම

(මුළු ලකුණු 35යි.)

